

රුවන් වීරස්‍යරය

සහකාර අධ්‍යක්ෂ, දේශගුණා විපරියාස අංශය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

අවට වායු තත්ත්වය ඔබේ දුරකථනයට ; Air Visual මඟ්‍යකාංගය


මෙට ප්‍රධානතම වායු තත්ත්ව තොරතුරු සහයන මඟ්‍යකාංගය වන මෙය සෞඛ්‍ය සම්පන්න හා ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ගෘහස්ථී සහ විෂ්වාස්‍ය වායුලගෝලය පිළිබඳ ක්ෂණික, නිවැරදි වායු තත්ත්වය පිළිබඳ දත්ත ලබා දේ. අති නිර්වදා ලේස්සර් වායුලගෝලීය තත්ත්ව සාංචේදකය සහ කෘතීම බුද්ධි තාක්ෂණය සමඟින් වින පහසුවෙන් තේරේම් ගත හැකි තීරය සහ ජ්‍යාමි දුරකථනය යෙදුම් හේතුවෙන් මෙය බාල වැඩිමහල් කියල් දෙනාට සුදුසු වායු තත්ත්ව පිළිබඳ මග පෙන්වීමක් ලබා දේ.

Air Visual මඟ්‍යකාංගය හරහා ලේකයේ ඕනෑම තැනක සිට වියට සම්බන්ධිත අනෙකුත් රට්ටුල හෝ නගරවල වායු තත්ත්ව කියවීම් ලබාගත හැකි අතර, මෙමගින් ඔබේ ජ්‍යාමි දුරකථනය, ටැබුලටය, බෙක්ස්ට්‍රෝප් පරිගණකය පමණක් නොව ඔබේ ස්මාර්ට් වොළී හරහා වැදුගත් වායු තත්ත්ව තොරතුරු ලබාගත හැක. විමැගින් අදාළ රටේ හෝ නගරයේ කාලයත් සමඟ වෙනස් වන වායු තත්ත්ව රටාවන් හා ප්‍රවණතා ඇතුළු පහත තොරතුරු ලබාගත හැක.

- වෙනස් වන වායු තත්ත්ව පරිසරය තේරේම් ගැනීම
- වායු තත්ත්වයේ සිංහල ඉහළ පහළ යැම් හඳුනා ගැනීම
- අනීත වායු තත්ත්ව ප්‍රස්ථාර තීරය මත ලබා ගැනීම
- පැයෙන් පැය, දෙනික හා මාසික වායු තත්ත්වයන් ලබා ගැනීම
- ගෘහස්ථී, විෂ්වාස්‍ය හා අනීත වායු තත්ත්ව වෙනස්කම් සැසදීම

තවද, ඔබගේ සෞඛ්‍ය හා සුවපහසුව වැඩිදියුණි කිරීම සඳහා වායු තත්ත්වය හා කාලගුණ අනාවැකි අනුව විෂ්වාස්‍යන් ක්‍රියාකාරකම් කළින් සැලසුම් කළ හැක. ඔබගේ ආසන්නතම වායු නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් ලැබෙන විෂ්වාස්‍යන් වායු තත්ත්වය පිළිබඳ දත්ත සමඟ ගෘහස්ථී වාතයෙහි තත්ත්වය සැසදීමෙන් වායු දූෂක ප්‍රහවයන් පිළිබඳ තොරතුරු සොයා ගත හැක.

මෙහිදි, අති නවීන ලේස්සර් තාක්ෂණය හාවිතයෙන් වාතයේ අඩංගු ඉතා කුඩා අංශුමය දුව්‍ය ($PM_{2.5}$) ගණනය කර ලබා දේ. $PM_{2.5}$ යනු ඔබගේ උගුර හා පෙනහල්වලට හානි සිදුකරන කුඩා අංශුමය දුව්‍ය වේ. විහි කුඩා ප්‍රමාණය හේතුවෙන් පෙනහල් හරහා රැඳීර නාල පද්ධතියට සපුරුවම ඇතුළත්වීමට හැකියාව ඇති බැවින් මෙම දූෂකය ඉතාම හායානක වේ. මේ අමතරව, කාඛන්ධියාක්සයිඩ් වායු ප්‍රමාණය ද ලබා දේ. ඉහළ CO_2 මට්ටම්වලින් අදහස් කරනුයේ ඔබට නැවුම් වාතය අවශ්‍ය බව වේ.



මේ සඳහා වියාර් විෂුවල් පුළු (Air Visual Pro) යනුවෙන් හඳුන්වනු ලබන වඩාත්ම නිර්වද්‍ය අඩුවියදුම් වායු දූෂණාය මැනීමේ උපායක භාවිත වේ. මෙහි ඇති ස්ට්‍රේජ්‍යය කුමාංකන උපකරණ මගින් උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ ප්‍රාදේශීය දත්ත වැනි සාධක සෘණිකව සලකා බලයි. ඉන්පසු ලොවපුරා ඇති පරිගණක තොරතුරු ජාලය හා වන්දිකා තාශණාය භාවිතය මගින් විම දත්ත විශේෂණාය කර නිර්වද්‍ය අනාවැකි සපයයි. මෙහි විශේෂත්වය වනුයේ වායු තත්ත්ව ප්‍රමිතින් වෘත්ත වඩා වාතය අහිතකර වන විට අනතුරු ඇශාවේම් නිකුත් කිරීම හා කාලගුණාය හා වායු දූෂණාය පිළිබඳ පැයෙන් පැයට අනාවැකි ලබා දීම සිදු කිරීමයි.



මුළාණ:

1. www.airvisual.com